

06. ප්‍රධාන ප්‍රජාත්නියේ තුන්වන උපලේඛනය ඉවත් කර ඒ වෙනුවට සංගෝධිත රිති ඇතුළත් තුන්වන

෋පලේඛනය ආදේශ කර ඇත.

උපලේඛනය යාමේ අංශය නියුත් කිරීමේදී පහත යදහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදා ඔබ

උපලේඛනය යාමේදී මෙම ප්‍රජාත්නියා අනුගමනය වෙත උපදෙස් දෙනු ලැබේ.

1. ප්‍රධාන ප්‍රජාත්නියේ 19(2) හා 19(4) උප වගන්තිය යටතේ නිකුත් කරනු ලබන බලපත්‍ර හා ප්‍රධාන පත්‍රවලට අදාළ අනුප්‍රාප්තිය යම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉඩම් සංවර්ධන (සංගෝධිත) පනතේ තුන්වන උපලේඛනයේ යදහන් රිති ඇතුළත් නියුත් කළ යුතු වේ.

- බලපත්‍ර හා ප්‍රධානපත්‍රවල අනුප්‍රාප්තිකයින් නම් කිරීම සිදු කළ යුතු වන්නේ තුන්වන උපලේඛනයේ ආතුලත් කර ඇති වගුවේ යදහන් කර ඇති ඇති කාණ්ඩවලට අයන් පුද්ගලයන් පමණි.
- ප්‍රධාන ප්‍රජාත්නියේ 72 වන වගන්තිය ඇතුළු, ඉඩමක හෝ ඉඩම් කොටසක අයිතිය සංගෝධිතය විය යුත්තේ බලපත්‍රකරුගේ හෝ ප්‍රධානපත්‍රකරුගේ ඇතින් අතින් තුන්වන උපලේඛනයේ ඇතුළත් වගුවේ යදහන් ඇතින්ගේ ප්‍රමුඛතා අනුපිළිවෙල අනුවයි.
- එකම ඇති කාණ්ඩයක කිහිපයෙනෙකු සිටින අවස්ථාවක ජ්‍යෙෂ්ඨ පුරුෂ වේදයකින් කොට වැඩිහිටි තැනැත්තා වෙත ප්‍රමුඛතාවය ලැබේ යුතු වේ.
- කෙසේ වෙතත්, තුන්වන උපලේඛනයේ ඇතුළත් වගුවේ යදහන් ඇති කාණ්ඩවලට අයන් කෙසේ වෙතත්, තුන්වන උපලේඛනයේ ඇතුළත් වගුවේ යදහන් ඇති කාණ්ඩවලට අයන් තැනැත්තෙකු හෝ කිහිප දෙනෙකු ඉඩම හෝ ඉඩම් කොටසක් සංවර්ධනය කර තුක්ති විදින තැනැත්තෙකු හෝ කිහිප දෙනෙකු ඉඩම හෝ ඉඩම් කොටසක් අයිතිය අවස්ථාවක, එම තැනැත්තා හෝ තැනැත්තන් වෙත ඉඩමේ හෝ ඉඩම් කොටසේ අයිතිය සාරෝපනය විය යුතු වේ.
- යම ඉඩමක උරුමය එක් තැනැත්තෙකුට වඩා වැඩි ගණනකට සාරෝපනය වන අවස්ථාවකදී ඉඩමේ අවම අනු බෙදුම ඒකකය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව අවධාරණය කරනු ලැබේ.
- එම ඉඩමක හෝ ඉඩම් කොටසක සාරෝපන අයිතිය සහතික කර ලියාපදිංචි කිරීම සඳහා, මේ ඉඩමක හෝ ඉඩම් කොටසක සාරෝපන අයිතිය සහතික කර ලියාපදිංචි සැලසා තිබූ ප්‍රතිපාදන සමග අමුණා ඇති අමුණුම 01 ආකෘතිය යොදා ගැනීමට ක්‍රියා කළ යුතු වේ.
- 72 වන වගන්තියේ ප්‍රතිපාදන ඇතුළු, සාරෝපන අයිතිය සහතික කිරීමට මේ වන තෙක් ක්‍රියා කර තොමැති ඉඩම හෝ ඉඩම් කොටසේ සඳහා සංගෝධිත පනතේ විධිවිධාන අනුව ක්‍රියා කළ හැකිය.

2. ප්‍රධාන ප්‍රජාත්නියේ 104 වන වගන්තිය යටතේ ප්‍රධාන පත්‍රයක් අවලංගු කිරීම සඳහා සලසා තිබූ ප්‍රතිපාදන සංගෝධිත පනත මගින් තව දුරටත් පුළුල් කර ඇත.

- එනම්, සංගෝධිත පනතේ 104(අ) උප වගන්තිය ඇතුළු ප්‍රධාන පත්‍රයක් මගින් බැහැර කරන ලද ඉඩමකට අදාළව අනුප්‍රාප්තිකයෙකු හෝ නීත්‍යානුකූල හිමිකම් ලබන තැනැත්තෙකු තොමැති විම හෝ හිමිකම් ලබන තැනැත්තෙකු සිටියද ඔහු අනුප්‍රාප්තිකයෙකු වීමට අකමැති වන අවස්ථාවකදී එම ප්‍රධාන පත්‍රය අවලංගු කිරීමට ක්‍රියා කළ හැකිය.

එඩ් අවස්ථාවලදී දැනටමත් අනුගමනය කරනු ලබන ක්‍රියාවලිය අනුව අදාළ ප්‍රධාන පත්‍රය අවලංගු කිරීම සඳහා තිබේ විධිමත් නිර්දේශ මා වෙත යොමු කිරීමට ක්‍රියා කළ යුතු වේ.

- ii. සංයෝගිත පත්‍රක් 104(ආ) උප එගෙන්තිය අනුව යම් ප්‍රධාන පත්‍රයක් අයනා තොරතුරු මත පාවතික ලෙස ලබාගෙන ඇති බවට හෝ තුවමේ නීත්‍යානුකූල පදිංචිකරු හැර වෙනත් තැනැජ්මන්තු වෙත ප්‍රධාන පත්‍රයක් නිකුත් කර ඇති බව ඔබ විසින් හඳුනාගෙන නිබෙ නම්, එම ප්‍රධාන පත්‍රය අවලංගු කිරීම සඳහා තිබේ විධිමත් නිර්දේශ මා වෙත යොමු කිරීමට ක්‍රියා කළ යුතු වේ.

එම නිර්දේශ පදනම් කරගනිමින් මේ සමඟ අමුණා ඇති ඇමුණුම 02 ආකෘතිය මගින් දැන්වීමක් ඔබටද පිටපතක් සහිතව ප්‍රධානපත්‍රකරු වෙත ලියාපදිංචි තැපෑලන් යොමු කිරීමට මා විසින් ක්‍රියා කරන අතර ඔබ වෙත යොමු කරනු ලබන දැන්වීමේ පිටපතක් ප්‍රධානපත්‍රකරු වෙත හාර දීම හෝ ඔහු පදිංචි නිවෙස් පැහැදිලිව පෙනෙන ස්ථානයක ඇලැවීමට ක්‍රියා කළ යුතු වේ.

- iii. ප්‍රධානපත්‍රකරු විසින් නියමිත දිනයේ නියමිත වෙළාවට මා වෙත ඉදිරිපත් කරනු ලබන කරුණු විමර්ශනය කර ඇදාළ ප්‍රධාන පත්‍රය අවලංගු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය වන්නේ නම් ඒ සම්බන්ධයෙන් වන මාගේ නිර්දේශ ඉඩම අමාත්‍යවරයා මගින් ජනාධිපතිතුමා වෙත යොමු කිරීමට ක්‍රියා කරනු ලැබේ.
- iv. ඇදාළ ප්‍රධාන පත්‍රය අවලංගු කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් අනුමැතිය ලබා දුන් පසු, එම ප්‍රධාන පත්‍රයේ ලියාපදිංචිය අවලංගු කිරීම සඳහා ඇමුණුම 03 ආකෘතිය මගින් ඔබටද පිටපතක් සහිතව දිස්ත්‍රික් ඉඩම රෙජිස්ට්‍රාර වෙත දැනුම දීමට මා විසින් ක්‍රියා කරනු ලැබේ.

3. ප්‍රධාන ප්‍රජාත්‍යාගයේ 19(4) වගන්තිය යටතේ නිකුත් කර ඇති ප්‍රධාන පත්‍රයක් බලපත්‍රලාභී වාණිජ බැංකුවකට හෝ වෙනත් නියමිත මූල්‍ය ආයතනයක් වෙත උකස් කිරීම සඳහා අනුමැතියක් ලබා දීම අවශ්‍ය තොරෙ.

කෙසේ වෙතත්, උකස් කරන ලද යම් ඉඩමක් හෝ ඉඩම කොටසක් උකස බෙරා ගැනීමට අප්‍රාග්‍යායන්වීම සේතුවෙන් යම් මූල්‍ය ආයතනයක් විසින් එම ඉඩම හෝ ඉඩම කොටස වෙන්දේසි කිරීමට පෙර ඒ සඳහා ප්‍රාග්ධීය ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීමට ක්‍රියා කළ යුතු වේ.

ඒ සඳහා අනුමැතිය ලබා දීමෙදී මේ සමඟ අමුණා ඇති ඇමුණුම 04 ආකෘතිය යොදා ගැනීමට ක්‍රියා කළ යුතු වේ. ඇදාළ ඉඩම වෙන්දේසි කිරීමෙන් අනතුරුව මිලදී ගත්තා පුද්ගලයා වෙත, මෙම ඉඩමේ සියලු පසු කටයුතු ඉඩම සංවර්ධන ආයා පනත අනුව සිදුවන බවත් දීමනා පත්‍රයේ කොන්දේසි ඇදාළ වන බවත් ඇදාළ මූල්‍ය ආයතනය විසින් විකුණුම සහතිකයේ ඇතුළන් කිරීමට කටයුතු කළයුතු බවත්, දැනුවත් කරන්න.

John

கே.டி. கண்ணில் தயவுகிறார்கள்

ବୁଦ୍ଧି କୋମଣ୍ଡ୍‌ରିଜ୍ ଫନାର୍ଯ୍ୟ

४०८

- | | |
|--|--|
| 1. ජනාධිපති ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලය | - කරු. දැ.ගැ.ස |
| 2. ලේකම්, ඉඩම් අමාත්‍යාංශය | - කරු.දැ.ගැ.ස |
| 3. ලේකම්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය | - කරු.දැ.ගැ.ස |
| 4. විගණකාධිපති, ජාතික විගණන කාර්යාලය | - කරු. දැ.ගැ.ස |
| 5. මහ බැංකු අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව | - කරු. අනුමත බැංකු හා මූල්‍ය ආයතන දැනුවත් කිරීම සඳහා |
| 6. සරවේයර ජනරාල්, මිනින්දෝරු දෙපාර්තමේන්තුව | - කරු. දැ.ගැ.ස |
| 7. රෙඛස්ට්‍රාර ජනරාල්, රෙඛස්ට්‍රාර ජනරාල් දෙපාර්තමේන්තුව | - කරු. සියලුම ඉඩම් රෙඛස්ට්‍රාරවරු දැනුවත් කිරීම සඳහා |
| 8. අධ්‍යක්ෂ ජනරාල්, ටාරිමාරුග දෙපාර්තමේන්තුව | - කරු. අ.ක.ස |
| 9. සියලුම දිස්ත්‍රික් ලේකම්වරු | - කරු. අ.ක.ස. |
| 10. අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය | - කරු. අ.ක.ස. |

ଓଡ଼ିଆ

ජාගත් සියලු ලේකම් කාර්යාලය / තුවම් කොමසාරිස් කාර්යාලය,

2022.

ଦିଲ୍ଲିଆର୍ ରାଜିତ ଅରପିଯାର.

2022 අංක 11 දරන ඉඩම් යාවරියන (යාගේදන) පනතින් යාගේදන
1935 අංක 19 දරන ඉඩම් යාවරියන ආදා පනතේ 19(4) වගන්තිය යටතේ නිකුත් කරන
ලද ප්‍රධාන පත්‍රයෙහි මූල්‍ය අභිතිය යහතික කිරීම

..... පළාතේ, දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ / ඉඩම් කොමයාරිස් (අන්තර් පළාත්) / සහකාර ඉඩම් කොමයාරිස් (අන්තර් පළාත්) වන මත, ඉඩම් සංවර්ධන ආභාස පනතේ (464 වන අධිකාරය) වියිවිධානවලට අනුකූලව නමින් තීක්ෂණ කරන ලද අංක පදිංචි දරන ප්‍රධාන පත්‍රයේ ප්‍රධානලාභියා වූ ඉහත තම සඳහන් තැබැත්තා මියගෙන් ඇති බව පිළිගත් බැවින් එකී ප්‍රධානලාභියාගේ තීත්‍යානුකූල උරුමකරු / ඉඩම් සංවර්ධනය කර තුක්නීය විදින්නා වන ලිපිනයේ පදිංචි යන අය වෙත ඉහත අංක දරන ප්‍රධාන පත්‍රයේ සඳහන් පහත උපලේඛනයේ දක්වා ඇති ඉඩමේ / ඉඩම් කොටසේ හිමිකම ඉඩම් සංවර්ධන ආභාස පනතේ 49 හා 72 වගන්ති යටතේ මෙයින් සහතික කරමි. යෝජිත ප්‍රධාන පත්‍රය ලියාපදිංචි කළ පක්ෂරුවෙහි මෙම මල් උරුමය සහතික කිරීම ලියාපදිංචි කරන මෙන් කාරුණිකව දක්වා සිටිමි.

ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධනය

..... පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාගයේ
..... පත්‍රවේ/ කේරලේ ග්‍රාම නිලධාරී කොට්ඨාගයේ
..... තැමැති ගමේ පිහිටා ඇත්තා වූ ද සර්වීයර් ජනරාල්වරයා/ බලයන්
මිනින්දෝරු විසින් සම්පාදිත අංක දරන ක්ෂේත්‍ර පත්‍රයෙහි /
..... විසින් සම්පාදිත අංක දරන කට්ටි කැඩිමේ
..... පිතුරේ/ රේඛා සටහන් අංක දරන බිම කැබුලේ වශයෙන් පෙන්වුම් කොට
ඇත්තාවූ ද, ප්‍රමාණයේ හෙක්ටයාර් / අක්කර , රුඩි , පර්වස්
..... ක් විශාලත්වය ඇත්තාවූ ද, පහත දැක්වෙන පරිදි මායිම් වූ ද රුපයේ ඉඩම්;

ప్రతిరం

ଭାଗେନହିରା :

ඉකුණට :

ବ୍ୟାକ୍‌ରୀତିରେ :

ଓেৱ লিয়াপড়ি-লিয়া : লিয়াপড়ি-লিয়া : দিনায় :

ଦିନ୍ୟ :

**ප්‍රාදේශීය ලේකම්/ ඉඩම කොමසාරිස්(අන්තර් පලාත්)/
සහකාර ඉඩම කොමසාරිස් (අන්තර් පලාත්)**
(නිල මූදාව)

මගේ ආකෘති :
දැඩ්ලි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව,
අංක 1200/6, රජමල්වත්ත පාර,
බන්තරම්පෝල.
2022.

ඉඩම් සංවර්ධන ආදා පනතේ 19(4) වන වගක්තිය යටතේ
නීතිත් කරන ලද ප්‍රදාන පත්‍රය අවලංගු කිරීම - (104 ආ වගක්තිය) පදනම් වූ නිවේදනයයි

ඉඩම් සංවර්ධන ආදා පනතේ 19(4) උපවිගණක්තිය යටතේ අනිගරු ජනාධිපති විසින් දරන ප්‍රදාන පත්‍රය සිලිකරු වන දින ප්‍රදානය කර ඇති අංක දරන ප්‍රදාන පත්‍රය සිලිකරු වන පදිංචි දිස්ත්‍රික්ත ඉඩම් රෙලිජ්ප්‍රාර් කාර්යාලයේ අංක දින ලියාපදිංචි කරනු ලැබ ඇති පහත උපවිගණකයේ දැක්වෙන ඉඩම් අයනා යටතේ තොරතුරු මත වංචික ලෙස ලබාගෙන ඇති බවට/ ප්‍රදාන පත්‍රයේ නීත්‍යානුකූල පදිංචිකරු හැර වෙනත් තැනෑත්තකු වෙත නීතිත් කර ඇති බවට තහවුරු වී ඇති නියා එකී ප්‍රදාන පත්‍රය උක්ත පනතේ 104(ආ) උපවිගණක්තිය යටතේ අවලංගු කිරීමට ත්‍රියා කරගෙන යන බව මෙයින් දැනුම් දෙමි.

ලේ පිළිබඳ යම් කරුණු දැක්වීමක් ඇත්තාම දින පෙ.ව./ප.ව. එ පිළිබඳ යම් කරුණු දැක්වීමක් ඇත්තාම එ පිළිබඳ යම් කරුණු මෙයින් ඉඩම් ජනරාල් ව අංක 1200/6, රජමල්වත්ත පාර, බන්තරම්ප්‍රාලේ ලිපිනයේ පිළිබඳ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ මාගේ නිල කාමරයේ පැවැත්වෙන පරික්ෂණයට පැමිණ එකී ප්‍රදාන පත්‍රය අවලංගු නොකිරීමට කරුණු දැක්වන ලෙස මෙයින් දැනුවා සිටිමි.

ප්‍රදාන පත්‍රය අවලංගු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් කරුණු අභා දිනයේදී ඔබ විසින් ඉදිරිපත් ප්‍රදාන පත්‍රය අවලංගු නොකිරීම හොඳුවා නොකළහාත් හෝ එදිනට නොපැමිණියහාත් උක්ත ප්‍රදාන පත්‍රය අවලංගු කිරීමට ත්‍රියාකරන බව මෙයින් දැනුවා විමි.

අභා දිනයට පසුව පියුකරනු ලබන කරුණු දැක්වීම සැලකිල්ලට ගනු නොලබන බවද දැනුවා විමි.

එකී උපවිගණකය

..... පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨායයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨායයේ පත්‍රත්වවා/ කේරලේ ග්‍රාම නිලධාරී කොට්ඨායයේ නැමැති ගම් පිළිවා ඇත්තා වූ ද, භාරයේ ඇති සහ සරවේයර් ජනරාල්වරයා විසින් සම්පාදිත අංක දරන ක්ෂේත්‍ර පත්‍රයේ/ විසින් සම්පාදිත අංක දරන කාට්ටි කැඩිලේ පිහුලේ/ විසින් සම්පාදිත අංක දරන තැනෑත්තා මූද, ප්‍රමාණයේ හෙක්ටයාර් / අක්තර , රුඩ් , පර්වස් නැත්තා මූද, ප්‍රමාණයේ හෙක්ටයාර් / අක්තර , රුඩ් , පර්වස් ක් විශාලත්වය ඇත්තා මූද, පහත දැක්වෙන පරිදි මායිම වූ ද රජයේ ඉඩම්

උතුව :
තුශේන්ඡිරට :
දුකුණව :
බස්නාඡිරට :

දිනය :

ඉඩම් කොමසාරිස් ජනරාල්
(නිල මුදාව)

මගේ අංකය :

දැඩිම කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව,
අංක 1200/6, රජමල්වත්ත පාර,
බත්තරමුල්ල.

2022.

දිස්ත්‍රික් ඉඩම රෝස්ට්‍රාර්,

ඉඩම් සංවර්ධන ආභා පනතේ 19(4) වන වගන්තිය යටතේ නිකුත් කරන ලද ප්‍රධාන පත්‍රය

104(ආ) වැනි වගන්තිය යටතේ අවලංගු කිරීම ලියාපදිංචි කිරීම

ඉඩම් සංවර්ධන ආභා පනතේ 19(4) වන උපවිශ්‍යතිය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින්
..... දින ලිපිනයේ පදිංචි
..... යන අය වෙත ප්‍රධානය කර ඇති
..... අංක දරන ප්‍රධාන පත්‍රයට අයන් පහත උපලේඛනයේ දැක්වෙන ඉඩම,
ඉහත නම් සඳහන් තැනැත්තා විසින් අසතු තොරතුරු මත වෘත්තික ලෙස ලබාගෙන ඇති බව/ නීත්‍යානුකූල
පදිංචිකරු හැර ඉහත නම් සඳහන් තැනැත්තා වෙත නිකුත් කර ඇති බව තහවුරු කරගෙන ඇති බැවින්
අතිගරු ජනාධිපතිතුමා විසින් එකී ප්‍රධාන පත්‍රය, ඉඩම සංවර්ධන ආභා පනතේ 104(ආ) වන උපවිශ්‍යතිය
යටතේ දින අවලංගු කළ බව ඉඩම කොමසාරිස් ජනරාල්
..... වන මම මෙයින් ප්‍රකාශ කරමි.

එකී උපලේඛනය

..... පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ
..... පත්‍රවල් / කේරලේ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ
..... නැමුති ගම් පිළිවා ඇත්තා වූ ද සරවියර ජනරාල්වරයා විසින් සම්පාදිත අංක
..... දරන ක්ෂේත්‍ර පත්‍රයෙහි / බලයලත් මිනින්දෝරු
විසින් සම්පාදිත අංක දරන කටටි කැඳිමේ පිළුරේ/ රේඛා සටහනේ අංක
..... දරන බීම කැබුල්ල වගයෙන් පෙන්වුම් කොට ඇත්තාවූ ද, ප්‍රමාණයෙන්
හෙක්වයාර / අක්කර , රුඩි , පරවස් ක් විශාලත්වය
ඇත්තාවූ ද, පහත දැක්වෙන පරිදි මායිම වූ ද රජයේ ඉඩම;

උතුරට :

නැගෙනහිරට :

දකුණට :

බස්නාහිරට :

පෙර ලියාපදිංචිය : ලියාපදිංචි අංකය දිනය :
(මම ලිපියේ පිටපත් තුනක් මේ සමඟ එවම්.)

දිනය :

ඉඩම් කොමසාරිස් ජනරාල්
(නිල මුදාව)

අවුණු 04

මගේ අංකය :

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය / ඉඩම් කොමසාරිස් කාර්යාලය,

2022.

කළමනාකරු,

..... බැංකුව

2022 අංක 11 දරන ඉඩම් සංවර්ධන (සංගෝධන) පනත අනුව උකස් කරන ලද ඉඩමක් වෙන්දේසි කිරීම සඳහා අවසර ලබාදීම

..... පළාතේ, දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොමසාරිස් (අන්තර් පළාත්) / සහකාර ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්) වන මත, ඉඩම් සංවර්ධන ආභා (අන්තර් පළාත්)
 පනතේ (464 වන අධිකාරය) විධිවිධානවලට අනුකූලව නමින් නිකුත් කරන ලද අංක පදිංචි දරන ප්‍රධාන පත්‍රයේ ප්‍රධානලාභීයා / නීත්‍යානුකූල උරුමකරු / ඉඩම් සංවර්ධනය කර ඇක්තිය විදින්නා වන යන අය වෙත ඉහත අංක ලිපිනයේ පදිංචි දරන පත්‍රිකාව අනුව නමින් නිකුත් කරන ලද අංක එහෙතුළු දරන පත්‍රිකාව අනුව බැංකුව වෙත දරන පත්‍රිකාව අනුව දිනැති ලිපිය අනුව අවසර ලබා දෙමි. මෙම සඳහා ඔබගේ අංක භා දිනැති ලිපිය අනුව අවසර ලබා දෙමි. මෙම පැවතිමෙන් අනුරූප මෙම දීමනාපත්‍රයේ කොන්දේසි අඟාල වන බවද දීමනා පත්‍රයේ සියලු පසු කටයුතු ඉඩම් සංවර්ධන ආභා පනත ප්‍රකාරව සිදුවිය යුතු බවද සඳහන් කරමි.

එකී උපලේඛනය

..... පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොමසාරියයේ ප්‍රාම නිලධාර කොමසාරියයේ පත්‍රුවේ / කේරලේ ප්‍රාම නිලධාර කොමසාරියයේ නැමැති ගමේ පිහිටා ඇත්තා වූ ද සර්වීයර ජනරාල්වරයා / බලයලත් මිනින්දෝරු විසින් සම්පාදන අංක දරන ක්ෂේත්‍ර පත්‍රයෙහි / විසින් සම්පාදන අංක දරන ක්වටරී කැඩීමේ දරන බිම් කැබුල්ල වශයෙන් පෙන්වුම් කොට පැවතීමේ / රේඛ සටහනේ අංක දරන බිම් කැබුල්ල වශයෙන් පෙන්වුම් කොට පැවතීමේ / ප්‍රමාණයේ හෙක්වයාර / අක්කර , රුධි , පරවස් ඇත්තාවූ ද, ප්‍රමාණයේ හෙක්වයාර / අක්කර , රුධි , පරවස් ක් විශාලත්වය ඇත්තාවූ ද, පහත දැක්වෙන පරිදි මායිම වූ ද රජයේ ඉඩම්;

අනුරට : :

නැගෙනහිරට : :

දකුණුව : :

බස්නාහිරට : :

දිනය :

ප්‍රාදේශීය ලේකම් / ඉඩම් කොමසාරිස්(අන්තර් පළාත්)/
 සහකාර ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්)
 (නිල මුදාව)